

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

අක්මිමන ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය , එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අක්මිමන ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂමව ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ඉදිරි වර්ෂය වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී ලැබී තිබුණු රු.172,439 ක වරිපනම් බදු ආදායම ජංගම වගකීම් ලෙස ගිණුම් ගත කර නොතිබුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම්ගත කිරීම සිදු කළ යුතුය.
(ආ) වටිනාකම රු.650,210 ක් වූ ලැප්ටොප් පරිගණක දෙකක් වත්කම් ලෙස ගිණුම්ගත කර නොතිබීමෙන් ස්ථාවර වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) සභාව විසින් දරන ලද රු.504,290 ක ප්‍රාග්ධන වියදම් ස්ථාවර වත්කම් යටතේ ප්‍රාග්ධනික කර නොතිබූ අතර සමාලෝචිත වර්ෂයේදී දරන ලද රු.348,550 ක් වූ ප්‍රාග්ධන වියදම්, පුනරාවර්තන වියදම් යටතේ ගිණුම් ගතකර තිබීමෙන් ස්ථාවර වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	ප්‍රාග්ධන වියදම් නිවැරදිව හඳුනාගෙන ප්‍රාග්ධනික කළ යුතුය.
(ඈ) පරිත්‍යාග ලෙස ලැබී තිබුණු රු.192,100 ක් වටිනා පුස්තකාල පොත්වල වටිනාකම ප්‍රාග්ධන යෙදුමට ආධාර මඟින් දායක වීමේ ගිණුමට බැර කළ යුතු වුවත් ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුම බැර කර තිබුණි.	ඉදිරියේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම්ගත කිරීම සිදු කළ යුතුය.

- | | | |
|---|---------------------------|---|
| (ඉ) සමාලෝචිත වර්ෂය සඳහා ලැබිය යුතු පොළී ආදායම් රු.75,193 ක් අඩුවෙන් දක්වා තිබුණි. | ඉදිරියේදී නිවැරදි කරන බව. | නිවැරදිව ගිණුම්ගත කළ යුතුය. |
| (ඊ) සමාලෝචිත වර්ෂයේදී නිදහස් කර ගෙන තිබුණු ස්ථාවර තැන්පතු වලට ආදායම රු.මිලියන 6.104 ක පොළී මුදල වර්ෂයේ ආදායමට බැර කළ යුතු වුවත්, එසේ නොකර අධිකතා උභයතා ගිණුමට හර කිරීමෙන් වර්ෂයේ අතිරික්තය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි. | ඉදිරියේදී නිවැරදි කරන බව. | වර්ෂයට අදාළ ආදායම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය. |

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයන් 07 ක ශේෂයන් සහ ඒවාට අදාළ උපයෝගී ලේඛනවල දැක්වෙන ශේෂයන් අතර රු.641,933 ක වෙනසක් පැවතුණි.	පිළිතුරු ලබා දී නොමැත.	දී වෙනසට හේතු අනාවරණය කරගෙන නිවැරදි කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ස්ථාවර වත්කම් ලේඛනය හා විස්තරාත්මක උපලේඛන ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.මිලියන 73.26 ක් වූ ගිණුම් විෂයන් 04 ක් සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	පිළිතුරු ලබා දී නොමැත.	ගිණුම් විෂයන්වලට අදාළ ශේෂ සත්‍යාපනය කර ගැනීම සඳහා ස්ථාවර වත්කම් ලේඛනය හා අදාළ උපලේඛන විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.මිලියන 15.33 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.මිලියන 96.39 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

		2024					2023		
	ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
(i)	වරිපනම් බදු	රු. 4,888,352	රු. 13,650,104	රු. 12,929,107	රු. 17,022,169	රු. 5,882,505	රු. 9,321,395	රු. 8,454,607	රු. 16,301,172
(ii)	කුලී	3,231,100	2,767,379	2,915,480	541,710	2,508,600	2,597,335	2,609,002	689,811
(iii)	බලපත්‍ර ගාස්තු	3,914,750	5,257,863	5,257,863	-	2,890,150	5,912,560	5,912,560	-
(iv)	වෙනත් ආදායම්	49,527,220	35,982,136	32,407,804	4,313,462	21,891,070	23,232,625	23,164,335	739,130
		61,561,422	57,657,482	53,510,254	21,877,341	33,172,325	41,063,915	40,140,504	17,730,113

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු	සමාලෝචිත වර්ෂය අවසන් දිනට රු.මිලියන 17.02 ක වරිපනම් හා බදු හිඟව පැවතුණු අතර වර්ෂයේ බදු අය කිරීමේ ප්‍රතිශතය සියයට 43 ක අඩු මට්ටමක පැවතුණි.	ඉදිරියේදී අය කර ගැනීමට කටයුතු කරන බව. හිඟ ශේෂ නොපමාව අය කර ගත හැකි වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කර ඒ අනුව හිඟ ශේෂයන් අය කර ගත යුතුය.
(ආ) කුලී	1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 159 (i) වගන්තිය ප්‍රකාරව කුලී අය නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසාන දිනයට රු.541,710 ක හිඟ ශේෂයක් පැවතුණි.	හිඟ ආදායම් අය කර ගැනීමත් පවතින බව. ප්‍රාදේශීය සභා පනතේ විධිවිධාන ප්‍රකාරව හිඟ ශේෂ නොපමාව අය කර ගත හැකි වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කර ඒ අනුව හිඟ ශේෂයන් අය කර ගත යුතුය.

(ඇ) වෙනත් ආදායම්

- i. සමාලෝචිත වර්ෂයේ ආරම්භක දිනට වෙනත් හිඟ ශේෂ අය කර හිඟ ශේෂ නොපමාව අය ආදායම් හිඟ ශේෂය රු.739,130 ක් වූ ගැනීමට කටයුතු කර ගත හැකි අතර, වර්ෂය අවසානයේ දී එය රු.මිලියන 4.31 කරන බව. වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කර ඒ අනුව හිඟ ශේෂයන් අය කර ගත යුතුය.
- ii. සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ජල රතු නිවේදන නිකුත් කිරීම, ජල සැපයුම විසන්ධි කිරීම ආදිය මඟින් හිඟ ශේෂ අය කර ගන්නා බව. හිඟ ශේෂ නොපමාව අය කර ගත හැකි වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කර ඒ අනුව හිඟ ශේෂයන් අය කර ගත යුතුය.
- iii. පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත නොතිබුණි. පිළිතුරු ඉදිරිපත් කර වර්ෂයට නියමිත උසාවි දඩ හා මුද්දර ගාස්තු අදාළ කාලය තුළ ලබා රු.මිලියන 3.95 ක් හා මුද්දර ගාස්තු රු.මිලියන 26.35 ක් ලැබිය යුතුව පැවතුණි. කළ යුතුය.

2.3 අධිභාර

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ප්‍රාදේශීය සභා පනතේ විධිවිධාන ප්‍රකාරව වගකිව යුතු අයවලුන්ට එරෙහිව මා විසින් ඉකුත් වර්ෂයන් තුළ පැන වූ රු.මිලියන 1.78 ක අධිභාර මුදලක් 2024 දෙසැම්බර් 31 දිනට අය කර ගැනීමට තිබුණි.

පළාත් පාලන කොමසාරිස්ගේ උපදෙස් මත ඉදිරියේදී කටයුතු කරන බව.

පනවා ඇති අධිභාර අදාළ පාර්ශවයන්ගෙන් අය කර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම ජනතාවගේ සුබ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටුකළ යුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳ අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

කසළ කළමනාකරණය සඳහා සභාව විසින් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොතිබුණු අතර, කසළ කළමනාකරණය කටයුතු ලෙස දක්වමින් සභා ලේකම්වරයාට සමාලෝචිත වර්ෂයේ දී රු.92,219 ක නිවාඩු දින වැටුප් ගෙවා තිබුණි.

කසළ කළමනාකරණ කටයුතු විධිමත්ව අධීක්ෂණය කළ යුතු බව.

ගෙවීම් කර ඇති ආකාරය පිළිබඳ පරීක්ෂා කර ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

3.2 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ xiv වැනි පරිච්ඡේදයේ 4.1 වගන්තියට අනුකූල නොවී ආහාර හා නවාතැන් පහසුකම් ලබා දී තිබුණු පුහුණු වැඩසටහන්වලට සහභාගී වූ නිලධාරීන් 37 දෙනෙකුට රු.126,650 ක් සංයුක්ත දීමනා වශයෙන් ගෙවා තිබුණි.

ඉදිරියේදී ගෙවීම් නොකරන බව.

සිදු

ගෙවූ දීමනා නැවත අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

3.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

2024 වර්ෂය සඳහා පරිසර බලපත්‍ර ලබාගත යුතු ආයතන 82 ක් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගෙන නොතිබුණු අතර, බලපත්‍ර ගාස්තු වශයෙන් රු.369,000 ක් හා පරීක්ෂණ ගාස්තු වශයෙන් රු.246,000 ක් සභාවට අය කර ගෙන නොතිබුණි.

ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදු කර ඉදිරියේ දී බලපත්‍ර නිකුත් කරන බව.

පරිසර බලපත්‍ර නිකුත් කළ යුතු ආයතන පිළිබඳ වාර්ෂිකව සමීක්ෂණයක් සිදු කර බලපත්‍ර නිකුත් කළ යුතුය.

3.4 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සමාලෝචිත වර්ෂය තුළ සභා බල ප්‍රදේශයේ මහජනතාව සඳහා ජල සම්බන්ධතාවය ලබා දීම වෙනුවෙන් සිදු කළ මාර්ග පළඳු කිරීම් 130 ක් සඳහා රු.403,373 ක මුදලක් අය කර ගෙන තිබූ අතර එම මාර්ග නැවත යථා තත්ත්වයට පත් කර එම මුදල් නිරවුල් කර ගැනීමට සභාව කටයුතු කර නොතිබුණි.

පවතින සේවක හිඟය නිසා මෙම කටයුතු නිසි ආකාරව සිදුකර ගෙන යාමට නොහැකි බව.

අයවිය යුතු මුදල් කඩිනමින් අයකර ගත යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකුගෙන් 2024 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු ණය ශේෂය රු.135,191 ක් වූ අතර, ඉන් රු.132,191 ක් 1988 වර්ෂයේ සිට අයවිය යුතුව පැවතුණි.	මේ සම්බන්ධයෙන් තොරතුරු සොයාගත නොහැකි බව.	ණය ශේෂ අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2001 අගෝස්තු 22 දිනැති අංක 18/2001 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුකූල නොවන පරිදි වසර 05 කට වඩා සභාවේ සේවය කරන ලද නිලධාරීන් 45 දෙනෙකු වසර 06 ත් වසර 28 ත් අතර කාලයක සිට සභාවේ සේවයේ නිරත වුව ද ඔවුන්ට ස්ථාන මාරු ලබා දී නොතිබුණි.	ආයතනගත තනතුරු සඳහා ස්ථානමාරු අයදුම් කර නොමැති බව.	ස්ථාන මාරු ප්‍රතිපත්තීන් අනුව ස්ථාන මාරු කිරීම් සඳහා කටයුතු කළ යුතුය.